



**සමුපකාර සංවර්ධන දෙපාර්තමේන්තුව**  
**කුටුෂ්‍රව අපිවිරුත්ත් තිණීකක්සාම**  
**DEPARTMENT OF CO-OPERATIVE DEVELOPMENT**



දුරකථනය තොගලපෝෂි Telephone	011-2478373 011-2478374 011-2478376	තර.පෙ.419, අංක 330, ප්‍රතියන් පෙදෙස, කොළඹ 02 ත.පෙ. මූල. 419, මූල. 330, යුනියන් පිටොස්, කොළඹ 02 P.O.Box 419, No. 330, Union Place, Colombo 02	තැක්ස් තොගලනකාල Fax	011-2478386 011-2478377
විද්‍යුත් තැපෑල යින්න්සල් e-mail	info@coop.gov.lk depcoopdev@gmail.com	ව්‍යවසායා අංකය ඉමතු ඩිල. Your No.	ව්‍යවසායා අංකය ඉමතු ඩිල. Your No.	ව්‍යවසායා අංකය ඉමතු ඩිල. Your No.
මගේ අංකය සැකු මූල. My No.	DCD./3/2/5/1			දිනය තික්ති Date

වතුලේ අංකය - ව.01/2023

සියලුම දිප ව්‍යාප්ත සමුපකාර සම්නි / සංගම්වල සභාපතිවරුන් වෙත,

### ආරච්චල් බෙරුමිකරණයට අදාළ ගිණුම තැබීම

1983 අංක 32 හා 1992 අංක 11 දරණ සංගෝධිත පනත් සමග කියවෙන 1972 අංක 5 දරන සමුපකාර සම්නි පනතේ 58 වගන්තිය හා 1973 සමුපකාර සම්නි රිත මාලාවේ රිති 49 අනුව ආරච්චල් බෙරුමිකරණය ව්‍යවස්ථාපිත කාර්යයකි. අදාළ බෙරුමිකරණ ක්‍රියාවලියෙන් පසු ගිණුම තැබීමට අදාළ නිවැරදි ක්‍රියාපට්පාටිය පිළිබඳව නිරන්තරයෙන්ම දෙපාර්තමේන්තුවෙන් විමසීම සිදුකරන ලබන බැවින් එයට අදාළ මග පෙන්වීම සඳහා මෙම වතුලේය නිකුත් කරනු ලැබේ. මෙම වතුලේයේ සඳහන් විධිවිධාන අනුව ගිණුම තැබීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස මෙයින් උපදෙස් ලබා දෙමි.

බෙරුමිකරු විසින් ලබා දුන් තීන්දුව ගිණුමගත කිරීම.

1. තීන්දුව ලැබෙන විට කල්පසු වූ ගිණුමවලට මාරු කර ඇති ගිය සඳහා ගිණුම තැබීම.

1.1 පැමිණිල්ල විසින් ඉල්ලන ලද මූල්‍ය ගිය මුදල ම ගෙවන ලෙසට තීන්දුවක් ලබදීම ගිණුමගත කිරීම

බෙරුමිකරුවන්ගේ තීන්දු ලන් ගිය ගැනීයෝ (හර) XXX

කල්පසු වූ ගිය ගැනීයෝ (අව ප්‍රමිත / සැක සහිත / පාඩු) (බර) XXX

1.1.1 බොල් හා අඩංගා ගිය සඳහා වෙන් කර ඇති විනාකම මාරු කිරීම ගිණුමගත කිරීම.

බොල් හා අඩංගා ගිය වෙන් කිරීම (හර) XXX

බෙරුමිකරුවන්ගේ තීන්දු ලන් ගිය ගැනීයන් සඳහා වෙන් කිරීම (බර) XXX

1.1.2. තීන්දුව දුන් ගිය සඳහාම බොල් හා අඩංගා ගිය වෙන් කිරීම ගිණුමගත කිරීම.

(අඩුවෙන් වෙන්කර ඇතිවිට)

(තීන්දුවේ සඳහන් ගිය මුදල - මෙතෙක් වෙන් කර ඇති බොල් හා අඩංගා ගිය වෙන් කිරීම = වෙන් කළ යුතු බොල් හා අඩංගා ගිය )

වියදම් ගිණුම - බෙරුමිකරුවන්ගේ තීන්දු ලන් ගිය ගැනීයන් සඳහා වෙන් කිරීම (හර) XXX

බෙරුමිකරුවන්ගේ තීන්දු ලන් ගිය ගැනීයන් සඳහා වෙන් කිරීම (බර) XXX

1.1.3. තීන්දුවේ සඳහන් වන තත්ත්ව ගාස්තු සහ ගිය පොලී ගිණුමගත කිරීම.

බෙරුමිකරුවන්ගේන් තීන්දු ලන් ගිය ගැනීයෝ (හර) XXX

බෙරුමිකරුවන්ගේන් තීන්දු ලන් ගිය ගැනීයන් සඳහා වෙන් කිරීම (බර) XXX

1.1.4. තීන්දුවට අනුව අදාළ ගිය ගැනීයේ විසින් මුදල් ගෙවීම හිණුමගත කිරීම.

( මුදල් පදනම මත ආදායම් හඳුනාගත යුතුය.)

1. බෙරුමිකරුවන්ගේ තීන්දු ලත් ගියගැනීයන් විසින් ගෙවන මුදල් පහත සඳහන් කර ඇති උපදෙස්වලට අනුව පමණක් අය කර ගැනීම කළ යුතුය.

2. මේ සඳහා අදාළ ගිය ගැනීයන්ගේ පුද්ගලික හිණුම වලට අදාළ ලෙපර් පිටුවේ උඩින්ම තීන්දුවේ සඳහන් වන නඩු ගාස්තුවල සහ ගිය පොලී වටිනාකම රතු පාටින් ලියා තැබිය යුතුය.

අ. ගියගැනීයා ගෙවන මුදලින් පළමුවෙන්ම නඩු ගාස්තු සම්පූර්ණයෙන්ම අයකර ගෙන අවසන් කළ යුතුය.

ආ. නඩු ගාස්තු සම්පූර්ණයෙන් කපා ගැනීම අවසන් කළ පසු තවදුරටත් මුදල් ඉතිරිව ඇත්නම් පමණක් එම ඉතිරි මුදලින් ගිය පොලී කපා ගැනීමට කටයුතු කළ යුතුය.

ඇ. තීන්දුවේ සඳහන් ගිය පොලීය ද සම්පූර්ණයෙන්ම කපා ගැනීම අවසන් කළපසු, තීන්දුව දුන් දින සිට ගියගැනීයා මුදල් ගෙවන දිනය දක්වා අයවිය යුතු ගිය පොලීය ගණනය කර එම පොලීය ද කපා ගැනීම අවසන් කළ යුතුය.

ඈ. රෝ පසුව තව දුරටත් මුදල් ඉතිරිව තිබෙනම් පමණක් එම මුදලින් ගිය ගේෂය අය කර ගැනීමට කටයුතු කළයුතුය.

1. මුදල් පොත

(හර) XXX

බෙරුමිකරුවන්ගෙන් තීන්දු ලත් ගියගැනීයේ

(බැර) XXX

11. බෙරුමිකරුවන්ගේ තීන්දු ලත් ගියගැනීයන් සඳහා වෙන් කිරීම (හර) XXX

ආදායම හිණුම - බෙරුමිකරුවන්ගෙන් තීන්දු ලත් ගියගැනීයන්

(බැර) XXX

1.2 පැමිණිල්ල විසින් ඉල්ලා සිටි මුදලින් කොටසක් කපා හැර තීන්දුව ලබා දීම.

බෙරුමිකරුවන්ගේ තීන්දු ලත් ගියගැනීයේ

(හර) XXX

(තීන්දු කර ඇති ගිය වටිනාකමින්)

වියදම් හිණුම - කල්පසු වූ ගියගැනීයේ

(හර) XXX

(බෙරුමිකරු කපා හරින ලද ගිය වටිනාකමින්)

කල්පසු වූ ගියගැනීයේ (අවප්‍රමිත/සැක සහිත/පාඩු)

(බැර) XXX

(පොත්පත්වල සඳහන් වන ගියගැනීයාගේ මුළු වටිනාකමින්)

1.2.1. තීන්දුව දුන් මුදල ඉක්මවා බොල් හා අඩංගා ගිය වෙන් කිරීමක් කර ඇති විට හිණුම තැබීම.

(තීන්දුවේ සඳහන් ගිය මුදල - මෙතෙක් වෙන්කර ඇති බොල් හා අඩංගා ගිය වෙන්කිරීම

ප්‍රමාණය = වැඩිපුර වෙන්කර ඇති බොල් හා අඩංගා ගිය ප්‍රමාණය)

(I) බොල් හා අඩංගා ගිය වෙන්කිරීම

(හර) XXX

ආදායම හිණුම - බොල් හා අඩංගා ගිය අධි වෙන්කිරීම

(බැර) XXX

(වැඩිපුර වෙන්කර ඇති බොල් හා අඩංගා ගිය ඉවත් කිරීම)

(II) බොල් හා අඩංගා ගිය වෙන්කිරීම

(හර) XXX

බෙරුමිකරුවන්ගේ තීන්දු ලත් ගියගැනීයන් සඳහා වෙන් කිරීම

(බැර) XXX

1.2.2. සීන්දුව දුන් ගාය මුදලට වඩා අඩුවෙන් බොල් හා අධිමාන ගාය වෙන් කර ඇති විට ගිණුම් තැබේ.

(තීන්දුවේ යදහන් ගාය මුදල - මෙතෙක් වෙන් කර ඇති බොල් හා අධිමාන ගාය වෙන් කිරීමේ  
ප්‍රමාණය = තවදුරටත් වෙන් කළ යුතු අධිමාන ගාය වෙන් කිරීම)

- (I) බොල් හා අධිමාන ගාය වෙන් කිරීම (භර) XXX  
බෙරුම්කරුවන්ගේ තීන්දු ලත් ගායගැනීයන් සදහා වෙන් කිරීම (බර) XXX
- (II) වියදම ගිණුම - බෙරුම්කරුවන්ගේ තීන්දු ලත් ගායගැනීයෝ සදහා වෙන් කිරීම (භර) XXX  
බෙරුම්කරුවන්ගේ තීන්දු ලත් ගායගැනීයන් සදහා වෙන් කිරීම (බර) XXX

1.2.3. සීන්දුවේ යදහන් වන නඩු ගාස්තු සහ ගාය පොලී ගිණුම්ගත කිරීම.

(1.1.3. ජෙදයට අනුව ගිණුම් තැබිය යුතුය.)

1.2.4. සීන්දුවට අනුව අභ්‍යන්තර ගාස්තු සහ ගාය වොල් ගිණුම්ගත කිරීම.

(මුදල පදනම මත අදායම හඳුනා ගත යුතුයි.)

(1.1.4. ජෙදයට අනුව ගිණුම් තැබිය යුතුය.)

2. සීන්දුව ලැබෙන විට කල්පනා වූ ගිණුම්වලට මාරු කර නොමැති ගාය සදහා ගිණුම් තැබේ.

2.1 පැමිණිල්ල විසින් ඉල්ලන ලද මුළු ගාය මුදල ම ගෙවන ලෙසට සීන්දුවක් ලබා දීම ගිණුම්ගත කිරීම.

බෙරුම්කරුවන්ගේ තීන්දු ලත් ගායගැනීයෝ (භර) XXX

ගායගැනීයෝ (බර) XXX

2.1.1. බොල් හා අධිමාන ගාය වෙන් කිරීම ගිණුම්ගත කිරීම.

(තීන්දුවේ සදහන් ගාය ගැනී වටිනාකමින් 100% ක්)

වියදම ගිණුම - බෙරුම්කරුවන්ගේ සීන්දුව ලත් ගායගැනීයන් සදහා වෙන් කිරීම (භර) XXX

බෙරුම්කරුවන්ගේ තීන්දු ලත් ගායගැනීයන් සදහා වෙන් කිරීම (බර) XXX

2.1.2. සීන්දුවේ යදහන් වන නඩු ගාස්තු සහ ගාය පොලී ගිණුම්ගත කිරීම.

(1.1.3. ජෙදයට අනුව ගිණුම් තැබිය යුතුයි.)

2.1.3. සීන්දුවට අනුව අභ්‍යන්තර ගාස්තු සහ ගාය වොල් ගිණුම්ගත කිරීම.

(1.1.4. ජෙදයට අනුව ගිණුම් තැබිය යුතුයි.)

2.2. පැමිණිල්ල විසින් ඉල්ලා සිටි මුදලින් කොටසක් කපා හැර තීන්දුවක් ලබා දීම ගිණුම් ගත කිරීම.

බෙරුමකරුවන්ගේ තීන්දු ලත් ගුය ගැනීයේ

(හර) XXX

(තීන්දු කර ඇති ගුය වට්නාකමින් )

වියදම ගිණුම - ගුයගැනීයේ

(හර) XXX

(බෙරුමකරු කපා හරිනලද ගුය වට්නාකමින්)

ගුය ගැනීයේ

(බර) XXX

(පොත් පත්වල සඳහන් වන ගුය ගැනීයන්ගේ මුළු වට්නාකමින්)

2.2.1. තීන්දුවේ සඳහන් වන නැඩු ගාස්තු සහ ගුය පොලී ගිණුම් ගත කිරීම.

(1.1.3. ජෙදයට අනුව ගිණුම තැබිය යුතුය.)

2.2.2. තීන්දුවට අනුව අදාළ ගුය ගැනීයන් විසින් මුදල් ගෙවීම ගිණුම් ගත කිරීම.

(1.1.4. ජෙදයට අනුව ගිණුම තැබිය යුතුය.)

  
ච්. ජීවනාදන්

සමුපකාර සංවර්ධන කොමිෂන් සහ

සමුපකාර සමිති රේඛීප්‍රාර



පටපත්

1. සියලුම මාණ්ඩලික නිලධාරීන්
2. සියලුම කේෂත්‍ර නිලධාරීන්

- කරු. දැ.ගැ.පි. සහ අ.ක.ස.
- කරු. දැ.ගැ.පි. සහ සමිතිවලට අදාළ උපදෙස් ලබාදීම සහ මගපෙන්වීම සඳහා